



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1988 අංක 32 දරන
ලංකා විදුලිබල මණ්ඩල
(සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1988 ජූලි මස 09 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1988 ජූලි මස 09 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
 ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී

කොළඹ රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිල දී ලබන තැනිත

මිල : ශත 90 කි.

තැපැල් ගාස්තුව : ශත 75 කි.

1988 අංක 32 දරන ලංකා විදුලිබල මණ්ඩල (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1988 ජූලි මස 09 වන දින]

එල්. ඩී.—ඊ. 11/88

1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය
කිරීම සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ:—

1. මේ පනත 1988 අංක 32 දරන ලංකා විදුලිබල මණ්ඩල
(සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුකුඩු
නාමය.

2. 1969 අංක 31 සහ 1979 අංක 29 දරන පනත් මගින් සංශෝ
ධිත (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු
ලබන) 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනතේ 20 සිට 25
දක්වා වූ වගන්ති මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට,
පහත දැක්වෙන වගන්ති ආදේශ කරනු ලැබේ:—

1969 අංක
17 දරන
පනතේ 20
සිට 25 දක්වා
වූ වගන්ති
ප්‍රතිශෝජනය
කිරීම.

“පළාත්
පාලන
ආයතනවල
විදුලිය
කටයුතු
මණ්ඩලය
වෙත පැවරීම.

20. අමාත්‍යවරයා විසින්, මණ්ඩලයේ නිර්දේශය
මත, පළාත් පාලන ආයතනයක බල ප්‍රදේශය ඇතු
ලත පාරිභෝගිකයන්ට වඩා කාර්යක්ෂම සේවයක්
සැලසීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විදුලිය
සැපයීම යුක්ති ප්‍රතිපාදනය කිරීම සඳහා ගැසට්
පත්‍රයේ පළ කරන (මෙහි මින්මතු “සතු කිරීමේ
නියමය” යනුවෙන් සඳහන් කරනු ලබන) නිය
මයක් මගින්, (205 වන අධිකාරය වූ) විදුලිබල
පනත යටතේ යම් පළාත් පාලන ආයතනයක්
විසින් බලපත්‍රලාභියකුගේ තත්ත්වයෙන් කරගෙන
යනු ලබන විදුලිය කටයුතු සතුකිරීමේ නියමයේ
සඳහන් (මෙහි මින්මතු “සතු කිරීමේ දිනය” යනු
වෙන් සඳහන් කරනු ලබන) දිනයක සිට මණ්
ඩලය වෙත සතුකරනු ලැබිය හැකි ය.

විදුලිය
කටයුතු
මණ්ඩලය
වෙත
සතු කිරීම.

21. පළාත් පාලන ආයතනයක් විසින් කරගෙන
යනු ලබන්නා වූ ද 20 වන වගන්තිය යටතේ සතු
කිරීමේ නියමයක් මගින් මණ්ඩලය වෙත සතු
කරන ලද්දේ වූ විදුලිය කටයුතුවලට පහත දැක්
වෙන විධිවිධාන අදාළ විය යුතුය:—

(අ) (i) කටයුත්ත කරගෙන යාම සඳහා පාවිච්චි
කරනු ලබන, පළාත් පාලන ආයතනයේ
සියලු වංචල සහ නිශ්චල දේපළ;

(ii) ඒ කටයුත්තට අදාළ වූ හෝ ඊට සම්
බන්ධ වූ ද සතු කිරීමේ දිනයේ දී
පවත්නා වූ ද (ඇ) ඡේදයේ විධිවිධාන
වලට යටත් වන්නා වූ පළාත් පාලන
ආයතනයේ සියලු අයිතිවාසිකම්,
බැඳිම් සහ වගකීම්

ඒ දිනයේ පටන් මණ්ඩලයට සතු විය යුතු ය.

(ආ) ඒ විදුලිය කටයුතුබලට අදාළ වන්නා වූ හෝ ඊට සම්බන්ධ වන්නා වූ ද සතුකිරීමේ දින විනිශ්චයට පාත්‍රතාවය වෙමින් පවත්නා වූ ද පළාත් පාලන ආයතනය විසින් හෝ පළාත් පාලන ආයතනයට විරුද්ධව පවරනු ලබ ඇත්තා වූ ද සියලු නඩු සහ නඩු කටයුතු මණ්ඩලය විසින් හෝ මණ්ඩලයට විරුද්ධව පවරන ලද නඩු සහ නඩු කටයුතු ලෙස සලකනු ලැබිය යුතු ය ;

(ඇ) මණ්ඩලය විසින් නොග වශයෙන් සපයනු ලබන විදුලි බලය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතනය විසින් සතු කිරීමේ දිනය වන විට මණ්ඩලයට ගෙවිය යුතු ඩයලු මුදල් ප්‍රමාණ සතු කිරීමේ දිනය වන විට ඒ පළාත් පාලන ආයතනයේ පාරිභෝගිකයන්ගෙන් අයවිය යුතු මුදල් අඩුකර ඒ පළාත් පාලන ආයතනය විසින් මණ්ඩලයට ගෙවනු ලැබිය යුතු ය.

සතු කිරීමේ
නියමයක
බලපෑම.

22. (1) විදුලිය පනත යටතේ බලපත්‍රලාභියෙකුගේ තත්ත්වයෙන් යම් විදුලිය කටයුත්තක් කර ගෙන යනු ලැබුවා වූ සතුකිරීමේ නියමයේ සඳහන් පළාත් පාලන ආයතනය සතු කිරීමේ දින පටන්, ඒ පනත යටතේ බලපත්‍රලාභියෙකු විම නතර වන්නේ ය.

(2) විදුලිය පනතේ විධිවිධානවල කුමක් සඳහන්ව ඇති ද (1) වන උපවගන්තියේ විධිවිධාන බලාත්මක විය යුතු ය.

සතු වෘත්ත
දේපල
සාර ගැනීම.

23. (1) සතු කිරීමේ නියමයක් බලාත්මක කිරීමේ කාර්යය සඳහා, මණ්ඩලයේ සභාපති විසින් ඒ වෙනුවෙන් ලියවිල්ලකින් බලය දෙන ලද මණ්ඩලයේ යම් නිලධරයකු විසින්, (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ඒ නියමය මගින් මණ්ඩලය වෙත පැවරුණු යම් දේපලක සන්නිකය භාරගනු ලැබිය හැකි ය.

(2) (1) වන උපවගන්තියේ සඳහන් නිලධරයා ලියවිල්ලකින් වූ දැන්වීමක් මගින්—

(අ) ඒ දේපලේ සන්නිකය ඒ නිලධරයා විසින් දැන්වීමේ සඳහන් යම් දිනයක සහ යම් වේලාවක, සහ යම් ස්ථානයකදී භාර ගනු ලැබීමට අදහස් කරන බව පළාත් පාලන ආයතනය වෙත දැන්විය යුතු ය, තව ද

(ආ) එසේ සඳහන් කරන ලද දිනයේ සහ වේලාවේදී සහ ස්ථානයේ දී පළාත් පාලන ආයතනයේ බලයලත් අනුයෝජනයකට පැමිණ සිටින ලෙස සහ ඒ දේපළේ සන්නිකය භාර ගැනීම සඳහා ඒ නිලධාරියාට සහාය දෙන ලෙස නියම කළ යුතු ය.

(3) (1) වන උපවගන්තිය යටතේ මණ්ඩලයේ නිලධාරියකු විසින් යම් දේපළක සන්නිකය භාර ගනු ලැබීමෙන් පසුව, ඒ දේපළේ සන්නිකය භාර ගත් බවට ඒ නිලධාරියා විසින් පළාත් පාලන ආයතනය වෙත සහතිකයක් යවනු ලැබිය යුතු ය.

(4) (2) වන උපවගන්තිය යටතේ දීමට නියමිත දැන්වීම, එය පළාත් පාලන ආයතනය වෙත ලියා පදිංචි තැපෑලෙන් යැවූයේ නම්, යවන ලද්දක් මෙන් සලකනු ලැබිය යුතු ය.

(5) (2) වන උපවගන්තිය යටතේ දෙනු ලබන දැන්වීමක නියමයකට අනුකූලව ක්‍රියාකිරීම, සාධාරණ හේතුවක් නොමැතිව, පැහැර හරින යම් තැනැත්තකු වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත් වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, එක් අවුරුද්දක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් එක් දහසක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන් දේපළවල සන්නිකය භාරගැනීම වැළැක්වීම හෝ එයට අවහිර කිරීම.

24. (1) 23 වන වගන්තිය යටතේ මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන් යම් දේපළක සන්නිකය භාරගැනීමෙන් මණ්ඩලයේ යම් නිලධාරියකු වළක්වාලන හෝ එයට බාධාකරන සෑම තැනැත්තකුම, වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත් වරයකු ඉදිරියේ පැවැත්වෙන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, එක් අවුරුද්දක් නොඉක්මවන කාලයක් සඳහා, දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් එක් දහසක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.

(2) 23 වන වගන්තිය යටතේ බලය දෙන ලද මණ්ඩලයේ සම් නිලධාරියකුට, මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන් යම් දේපළක් සන්නිකයට ගැනීමේ දී ඉදිරිපත් වූ හෝ ඉදිරිපත් විය හැකි යම් අවහිරයක් හෝ ප්‍රතිරෝධයක් නිසා, ඒ දේපළ සන්නිකයට ගැනීමට නොහැකි වන්නා වූ හෝ නොහැකි වේ යයි බලාපොරොත්තු වන්නා වූ හෝ

අවස්ථාවක, ඒ දේපළ තබා ඇත්තා වූ හෝ පිහිටියා වූ ස්ථානය විෂයයෙහි අධිකරණ බලය ඇත්තා වූ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඔහු විසින් ඒ සඳහා ඉල්ලීමක් කරනු ලැබූ විට, මණ්ඩලය සඳහා සහ ඒ වෙනුවෙන් ඒ දේපළේ සත්තකය ඔහුට භාරදීම සඳහා අධිකරණ නිලධරයකුට විධාන කෙරෙන අධිකරණ ආඥාවකට ඔහු හිමිකම ලැබිය යුතු ය.

(3) මහෙස්ත්රාත් අධිකරණයක් විසින් (2) වන උපවගන්තිය යටතේ වූ ආඥාවක් අධිකරණ නිලධරයකු වෙත නිකුත් කරනු ලැබ ඇති අවස්ථාවක ඔහු විසින් ඒ ආඥාව වහාම ක්‍රියාත්මක කරනු ලැබිය යුතු අතර ඒ ආඥාව ක්‍රියාත්මක කරනු ලැබූ ආකාරය පිළිබඳව ලියවිල්ලකින් අධිකරණය වෙත වාර්තා කරනු ලැබිය යුතු ය.

(4) (2) වන උපවගන්තිය යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයක් විසින් නිකුත් කරන ලද ආඥාවක් ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහා අධිකරණ විධානය යටතේ ක්‍රියා කරන අධිකරණ නිලධරයා විසින්, ආඥාව අදාළවන යම් වංචල දේපළක් තබා ඇති යම් ස්ථානයකට ඇතුළු වී ඒ වංචල දේපළ තහනමට ගැනීම සඳහා හෝ ඒ ආඥාව අදාළවන යම් ඉඩමකට, ගොඩනැගිල්ලකට හෝ වෙනත් ව්‍යුහයකට ඇතුළු වී, එහි පදිංචි යම් තැනැත්තකු තෙරපා හැර, ඒ වංචල දේපළ ඉඩම, ගොඩනැගිල්ල හෝ වෙනත් ව්‍යුහය මණ්ඩලය සඳහා හෝ ඒ වෙනුවෙන් එහි සත්තකය භාරගැනීමට බලය ලත් තැනැත්තා වෙත භාරදීම සඳහා හෝ අවශ්‍ය විය හැකි යම් බලයක් යොදනු ලැබිය හැකි ය.

පළාත් පාලන
ආයතනවලින්
තොරතුරු
ලබා ගැනීම
සඳහා
මණ්ඩලය
සතු බලතල.

25. (1) 20 වන උපවගන්තිය යටතේ වූ ස්වකීය බලතල ක්‍රියාත්මක කිරීම පිළිබඳව අමාත්‍යවරයාට උපදෙස් දීම මණ්ඩලයේ කාර්යය වන්නේ ය.

(2) (1) වන උපවගන්තිය යටතේ වූ ස්වකීය කාර්යය කිරීම සඳහා—

(අ) යම් පළාත් පාලන ආයතනයක් විසින් කර ගෙන යනු ලැබූ විදුලිය කටයුතු කිසිවක කාර්ය සඳහා පාවිච්චි කරන ලද යම් වංචල හෝ නිශ්චල දේපළ පිළිබඳව මණ්ඩලය අවශ්‍ය යයි සලකන යම් විමසීම් කිරීම සහ පරීක්ෂණ පැවැත්වීම; සහ

(ආ) අවශ්‍ය යයි මණ්ඩලය සලකන ඒ විදුලිය කටයුතුවලට අදාළ යම් විස්තර සහ වෙනත් තොරතුරු මණ්ඩලය වෙත සැපයීම සහ ඒ විස්තර හෝ තොරතුරු ඇතුළත් හෝ හෝ ලේඛන පරික්ෂා කරනු පිණිස ඉදිරිපත් කිරීමට ඒ පළාත් පාලන ආයතනයට හෝ ඒ පළාත් පාලන ආයතනයේ යම් නිලධාරියකුට විධාන කිරීම

මණ්ඩලය විසින් කරනු ලබන හැකි ය.

(3) (2) වන උපවගන්තිය යටතේ මණ්ඩලය විසින් යම් පළාත් පාලන ආයතනයක් වෙත හෝ ඒ පළාත් පාලන ආයතනයේ යම් නිලධාරියකු වෙත නිකුත් කරන ලද යම් විධානයකට අනුකූලව කටයුතු කිරීම අවස්ථාවෝචිත පරිදි, ඒ පළාත් පාලන ආයතනයේ හෝ ඒ නිලධාරියාගේ කාර්යය වන්නේ ය.

(4) (2) වන උපවගන්තිය යටතේ තමා වෙත නිකුත් කරන ලද යම් විධානයකට අනුකූලව ක්‍රියා කිරීම සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හරින පළාත් පාලන ආයතනයක යම් නිලධාරියකු, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන රැස්වීමකදී විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට, එක් අවුරුද්දක් නොඉක්මවන කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් එක් දහසක් නොඉක්මවන දඩයකට හෝ ඒ බන්ධනාගාරගත කිරීම සහ දඩය යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය."

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 28 සිට 30 දක්වා වූ වගන්ති මෙයින් ඉවත් කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 26 සිට 30 දක්වා වූ වගන්ති ඉවත් කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට, පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ:--

ප්‍රධාන ප්‍රඥප්තියේ 33 වන වගන්තිය ප්‍රතිශෝධනය කිරීම.

"පළාත් පාලන ආයතනයක විදුලිය කටයුතු මණ්ඩලය සතු කිරීමක් කරනු ලැබූ විට, කාර්ය මණ්ඩලය සේවයෙහි නියුක්ත කිරීම.

33. පළාත් පාලන ආයතනයක් විසින් කරගෙන යනු ලැබූ විදුලිය කටයුත්තක් 20 වන වගන්තිය යටතේ මණ්ඩලය වෙත සතුකරනු ලැබූ විටක, යතුකිරීමේ දිනයට ඉහතින් වූ දිනයේ දී ඒ කටයුතුවලට සමෂක් සේවයෙහි නියුක්ත කරන ලද්දා වූ ද සහ--

(අ) මණ්ඩලයේ හෝ යම් පළාත් පාලන ආයතන
යක සේවා නියුක්තිය පිරිනමන තොරද්දා
වූ; හෝ

(ආ) සේවානියුක්තිය පිරිනමනු ලබ, ඒ සේවා
නියුක්තිය පිළි නොගත්තා වූ හෝ
නිලධරයන් සහ සේවකයන් සම්බන්ධයෙන් පහත
දැක්වෙන විධිවිධාන අදාළ විය යුතු ය:—

(1) පළාත් පාලන සේවයේ සාමාජිකයකු
වන්නා වූ ද, සතුකිරීමේ දිනයේ දී වයස අවුරුදු
පණස් පහට එළඹියා වූ ද එවැනි සෑම නිලධරයකු
හෝ සේවකයකු ම, ඒ දිනයේ දී ඒ පළාත්
පාලන ආයතනයෙන් විශ්‍රාම ලැබූ ලෙස සලකනු
ලැබිය යුතු අතර ඒ විශ්‍රාම යාමේ දී පළාත් පාලන
සේවා විශ්‍රාම වැටුප් නියෝග යටතේ ප්‍රදානය
කරනු ලැබිය හැකි යම් විශ්‍රාම වැටුපකට ඔහු හිමි
කම් ලැබිය යුතු ය.

(2) සතු කිරීමේ දිනට වයස අවුරුදු පණස් පහට
නොඑළඹියාවූ පළාත් පාලන සේවයේ සාමාජික
යකු වන එවැනි සෑම නිලධරයකුගේ හෝ
සේවකයකුගේ ම තනතුර, ඒ දින පටන් අහෝසි
වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ නිලධරයා
හෝ සේවකයා තනතුර අහෝසි කිරීමේ හේතුව
මත ඒ දිනයේ දී ඒ පළාත් පාලන ආයතනයෙන්
විශ්‍රාම ගියේ නම් ඔහු වෙත ප්‍රදානය කරනු ලැබිය
හැකිව තිබූ, පළාත් පාලන සේවා නියෝග යටතේ
වූ යම් විශ්‍රාම වැටුපකට හෝ වෙනත් ප්‍රදානයකට
ඔහු සුදුසුකම් ලැබිය යුතු ය.

(3) පළාත් පාලන සේවයේ සාමාජිකයකු
නොවන්නා වූ ද ඒ පළාත් පාලන ආයතනය
විසින් පිහිටුවන ලද වෙනත් යම් විශ්‍රාම වැටුප්
යෝජනා ක්‍රමයක සාමාජිකයකු වන්නා වූ සහ ඒ
දිනට වයස අවුරුදු පණස් පහට එළඹියා වූ ද
එවැනි සෑම නිලධරයකු හෝ සේවකයකු ම ඒ
දිනයේ දී ඒ පළාත් පාලන ආයතනයෙන් විශ්‍රාම
ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ විශ්‍රාම
යාමේ දී ඒ යෝජනා ක්‍රමය යටතේ ප්‍රදානය කරනු
ලැබිය හැකි යම් විශ්‍රාම වැටුපකට ඔහු හිමිකම්
ලැබිය යුතු ය.

(4) පළාත් පාලන සේවයේ සාමාජිකයකු නොවන්නා වූ ද ඒ පළාත් පාලන ආයතනය විසින් පිහිටුවන ලද වෙනත් යම් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක සාමාජිකයෙකු වන්නා වූ සහ සතු කිරීමේ දිනට වයස අවුරුදු තිහක් පහට නොඑළඹියා වූ ද එවැනි සෑම නිලධාරියෙකුගේ සහ සේවකයකුගේ ම තනතුර ඒ දින පටන් අහෝසි වූ ලෙස සලකනු ලැබිය යුතු අතර, තනතුර අහෝසි කිරීමේ හේතුව මත ඔහු ඒ පළාත් පාලන ආයතනයෙන් විශ්‍රාම ලැබුවේ නම් ඒ යෝජනා ක්‍රමය යටතේ ඔහු වෙත ප්‍රදානය කළ හැකිව තිබූ යම් විශ්‍රාම වැටුපකට හෝ වෙනත් ප්‍රදානයකට ඔහු සුදුසුකම් ලැබිය යුතු ය.

(5) මේ වගන්තියේ දෙවැනි ම වූ විධිවිධාන අදාළ නොවන එවැනි සෑම නිලධාරියකු හෝ සේවකයකු ම, සතු කිරීමේ දිනයේ දී ඒ පළාත් පාලන ආයතනයෙන් විශ්‍රාම ලැබූ ලෙස සලකනු ලැබිය යුතු අතර, ඒ පළාත් පාලන ආයතනයේ ඔහුගේ සේවා කාලය සැලකිල්ලට ගනිමින් පළාත් පාලන විෂයය භාර අමාත්‍යවරයා විමසා, අමාත්‍යවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් ප්‍රමාණයක පාරිතෝෂිකයක් ගෙවීම සම්බන්ධයෙන් ඔහු නිමිකම් ලැබිය යුතු ය."

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 66 වන වගන්තිය, "පළාත් පාලන ආයතනය" යන අර්ථකථනය වෙනුවට, පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:—

ප්‍රධාන ප්‍රඥප්තියේ 66 වන වගන්තිය සංශෝධනය කිරීම.

"පළාත් පාලන ආයතනය" යන්නෙන්, යම් මහ නගර සභාවක්, නගර සභාවක්, සංවර්ධන සභාවක්, ප්‍රාදේශීය සභාවක් අදහස් වන අතර, එවැනි යම් සභාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන, කරනු ලබන සහ ඉටු කරනු ලබන බලතල, කාර්ය සහ කර්තව්‍යවලට අනුරූප වන හෝ සමාන වන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම, කිරීම සහ ඉටුකිරීම සඳහා යම් නීතියක් මගින් හෝ යථාතේ ඇති කරන ලද්දා වූ සහ පිහිටුවන ලද්දා වූ යම් අධිකාරියක් ද ඊට ඇතුළත් වේ."